

නම පිළිබඳ ප්‍රකාශය*

(27 වැනි වගන්තිය)

දින ය

..... නැවැත්තා හා

සිහිගේ හායාරීව වන දෙවිවිසින් මෙන් ලබා ඉපිද

වර්ෂ 20 ක් වූ මගේ දින දිස්ත්‍රික්කයට අයත්

..... කොට්ඨාශයේදී උපදානනය ලියාපදිංචි කරන ලද

පිහිටි / ගැහැණු දරුවාට යන නාමය දී නිශ්චය වැඩ

..... දැයි

..... වන මම

මෙයින් ප්‍රකාශ කරමි.

අත්සන් කරන්නේ යෙදුනේ වර්ෂ 20..... ක් වූ..... මස..... දින..... දිස.

ප්‍රකාශකගේ අත්සන සහ ප්‍රකාශ පත්‍රය
ඉදිරිපත් කරන්නේ කවරකු වශයෙන්ද යන්න*)

ಶಿವಿ ಶ್ರೀಧರ

ප්‍රකාශය කළ දෙය මුද්‍රණය වී ඇති බවට
ආර්ථික සහ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ

වර්ෂ 20.....ක්වථි.....මස.....දින.....දි මා ඉදිරියේ ප්‍රකාශ කරන ලදී.

සාමදාන විනිශ්චයකාර තැන තැනසොත්
දිස්ත්‍රික්, රෙජිස්ට්‍රාර්

නම ඇතුළත් කිරීමට ඉල්ලීම

ඉහත සඳහන්: ප්‍රධාන පත්‍රය ප්‍රධාන නම් ඇතුළත් කරන ලෙස දැන්වේ.

စာမျက်နှာ ၁၀၀

රෙජිස්ට්‍රාර් ජනරාල් හෝ දිස්ත්‍රික් ලේකම්ගේ ආඥාව

මෙම ප්‍රකාශ පත්‍රයේ සඳහන් ප්‍රකාර උපරිතලන ලේඛනයේ නම් ඇතුළත් කිරීමට මෙයින් අවසරය හා බලය දෙමි.

දිනය..... රෙජිස්ට්‍රාර් ජනරාල්/දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

*ප්‍රධාන පළාල දිසා ප්‍රජාවන් පහක් සඳහාත් සාර් ඇත්තෙකු විසිනි. එනම්:- 01 හෝ පියා, බලා ඇති ලාභියාගේත් සත්කාරක ලෙසි ආරක්ෂකයා, වසන් පමුණුණ වී සිටින සහෝදරයෙක් හෝ සහෝදරියක්, සීයා සොහොන් හෝ පාඨවී සොහොන්-1, මව්පියන්ගේ සහෝදරයෙක් හෝ සහෝදරියක්.

† ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධානියෙකු වන අනුරාධු මහපාය, අධි මාලයක් හඳුන්වා දීමෙන් මුද්‍රණය, අනුරාධු මහපාය, අධි මාලයක් හඳුන්වා දීමෙන් මුද්‍රණය, අනුරාධු මහපාය, අධි මාලයක් හඳුන්වා දීමෙන් මුද්‍රණය.

විශේෂයෙන් දෙදෙනා පුතාද - උරුමාත්ත ලේඛනයේ සහතික පිටපතක් සමග මෙම ප්‍රකාශ පත්‍රය උපකුලාත්ත පිළිවූ දිස්ත්‍රික්කයේ කටවේරියේ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තුමා වෙත යැවිය යුතුය.

H 033461 - 50,000 (2009/08) ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

DECLARATION OF NAME*

(Section 27)

18

I "Male" or
"female"
(as the case
may be)

I,do hereby declare that
ofthe¹child born on the
atin,
to
andhis wife,
and whose birth was registered in the Division of
in the District of
on theday of20.....
has received the name of

Witness my hand at
thisday of20.....

Signature and capacity*
of Declarant }

Appropriate
Stamp†

To be initialed and
dated by declarant.

Declared before me at
thisday of20.....

Justice of the Peace or
District Registrar.

Application for Insertion of Name

I request that the name be inserted in terms of the above Declaration.

Date

Applicant.

Order of the Registrar-General or District Registrar

The insertion of the name in the Birth Register as per above Declaration is hereby authorized.

Date

Registrar-General / District Registrar.

*This declaration should be made by a parent or lawful guardian appointed by a competent Court, or the brother or sister being a major or a grand parent or a brother or sister of a parent.

†One rupee stamp if not more than two years have elapsed since the registration of birth and five rupees stamp if more than two years have so elapsed.

N.B.- This declaration should be sent to the District Registrar (Kachheri) of the district in which the Birth occurred with a certified copy of the original registration entry.